

සුවෙන් ජේරට
උ ඉගෙනුම් පියය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය




වාරය - 2

ගේණීය : 11

විෂයය : විද්‍යාව

පාඨම : මිනිසාගේ රැකිරීම් සංසරණ ත්‍රියාවලිය




නම : O.W.T.C. ආරියතිලක
පාසල : මිනු / කලහුගොඩ මධ්‍ය මධ්‍ය පි.ක.වි

මත්‍යිසාගේ රුධිර සීංසිජ්‍ය ත්‍රියෙ

රුධිරය, දුව්‍ය පරිවහනය සඳහා විශේෂතාය තු
තරුමය පටකයි.







වෛත්සුරයෝග



රැකිරීම ප්‍රාස්ථිලයකින් හා එහි අවබුෂිතිය වූ දේහාණුවලින් යුතු ය.

දේහාණු වර්ග තුනක් හඳුනා ගත හැකි ය






රතු රැකිරාණු

- රැකිරයේ සහ මූලිකීටරයෙකා රතු රැකිරාණු මූලියන තහං තවත් ඇත.
- දෑම් අවකාශ භැබියක් ගත්.
- රතු ආචෝට්දුවේ තුළ භට ගත්.
- ආයු කාලය බ්‍රැක භතරකි
- භන්ස්ට්‍රියක් නොවැකි වීමෙන් විභි තෙත්ත්ස් වර්ගවීලයවැකි වී ඇත.


රක්තාණුවල කෘතත්වය වනුයේ ඔක්සිජන පරිවහනය කිරීමයි. මේ කදානා රක්තාණුවල තිලෝගලොඩින භැමැති රතු පැහැති ශ්‍රව්‍යක වරණකයෙක් අඩංගු වේ. ඔක්සිජන තිලෝගලොඩින සමඟ බැඳී ඔක්සිහිලෝගලොඩින ලෙස කෙළ කරා පරිවහනය වේ.

සුදු රැකිරාත්‍යාවනු

- රතු රැකිරාත්‍යාවලට වඩා විශාල ය
- ආරෝග්‍යී තුළ හට ගනී.
- සෙකුල භාන්තේ සහිත ය.
- රතු රැකිරාත්‍යා 600කට විශාල න්‍යා ලෙස තුළ රැකිරාත්‍යා ඇත.
- මිනිස රැකිරය සහ මිල්‍යීටරයක (1 mm^3) තුළ රැකිරාත්‍යා $4000 - 11000$ දැකට සංඛ්‍යාවක් ඇත.



Bone Anatomy



Blood vessels in
bone marrow

Blood stem
cell

Red blood cells



White blood cells



Platelets



ක්‍රය පැවරාණු වර්ග දෙකකි

□ ගෙසල ප්‍රේලාස්මලයේ කන්තිකා සහිත සූදු රුධිරාණු

□ නියුටිරෝඩල □ ඉයොකිනොඩල □ බේසොඩල



Neutrophil



Eosinophil



Basophil

□ ගෙසල ප්‍රේලාස්මලයේ කන්තිකා නොමැති සූදු රුධිරාණු




□ වකා ගෙසල □ මොනොගෙට




Monocyte




Lymphocyte

| දේහාතු වර්ගය | ප්‍රජේද හා ස්වර්ශකය | අඩංගු ප්‍රතිශතය % |
|------------------------------|--|-------------------|
| කණිකා සහිත සූඩ රුධිරාත්මක | නියුටිරෝගිල  | 50 - 70 |
| | ඉයෙකීනොගිල  | 1 - 4 |
| | බේසොගිල  | 0 - 1 |
| කණිකා රහිත සූඩ රුධිරාත්මක | විසා මෙසල  | 20 - 40 |
| | මොනොමෙසල  | 2 - 8 |


සිදු රේඛිරාත්මුවල කෙනින ව්‍යුහයේ දේශයට අනුව වන බැක්ටීරියා වැනි විෂධීප් විනාශ කර දේහය ආරක්ෂා කිරීමයි. විෂධීප් හක්ෂණය කිරීම හා ප්‍රතිදේහ නිපදවීම මගින් මෙම ත්‍රියාවලිය සිදු කරයි.



පිටිවිකා




- ගෙකුල ලෙස හැඳින්විය නොහැකි ගෙකුලීය කොටස ය.
- භාන්ඡවියක් නොවැනු.
- සිරෝගී තුදුගැලුණුයේ රැඩිරය සහ චිලුවීටරයකා රැඩිර කට්ටිකා 150 000-400 000 අතර
- සංඛ්‍යාවක් ඇතා.
- ඇට මිදුව්වා භාවිත යා ගැනී.
- කට්ටිකාවා ආයු කාලය දින 5-7 දක්වා කටයුතු වේ.
- පෙමඟ, මී උරු වැනි රෝග සිංහ කට්ටිකා සංඛ්‍යාව අඩික ලෙස රහුල බැංකී.
- කට්ටිකා තුළ අධ්‍යංගු තුළුවෙන් පෙන්වන රැඩිරය කැටි ගැසීමට දායක වේ.



රැකිඳීම ප්‍රේටුස්ලය


රැකිඳීම ප්‍රේටුස්ලය 92% ක ජෙතු ජලය වේ. එම අවකාශව වැඩිහිටු ම ඇතුළු ලේඛින නි.



රුධිරගේ කථන


- දුවන තර්වහනය [යුතුකා වායු, තීරණ වැල, බහිස්ත්‍රාව දුවන, හෝරොහාන් ප්‍රේටීඩ, බහිර අයන]
- රෝග කාරක ක්‍රියා මූලික විරෝධ ස්විය නොව දෙහය ආරක්ෂා කර ගැනීම [ක්‍රියා පැවත්තු වෙතින් විභාග හැකියා හා ප්‍රතිදේශ හිතදුවීම ලබාදීම]
- විවිධ තට්ක හා අවයව අනුර රුකායනික සචායෝගනය හා සචක්වීතිය තවත්වා ගැනීම

භැංඩ සංස්කරණය




ඒමනි, ශිරා හා කේශනාලිකා

- හංදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල ඒමනි ලෙස හඳුන්වයි
- හංදය දෙසට රුධිරය ගෙන යන නාල ශිරා ලෙස හඳුන්වයි.



හිඛදුගේ ව්‍යුහය



● මිනිස හඳුගේ කුටීර හතරකි.

- ★ වම් කරණීකාව ★ දකුණු කරණීකාව
- ★ වම් කෝපීකාව ★ දකුණු කෝපීකාව

● කරණීකා හා කෝපීකා අතර කතාව දෙකක ඇත.

- ★ වම් කරණීකාව හා වම් කෝපීකාව අතර - ද්වී තුණ්ධ කපාටය
- ★ දකුණු කරණීකාව හා දකුණු කෝපීකාව අතර - ත්‍රි තුණ්ධ කපාටය

● කෝපීකාවලට සම්බන්ධ මහා ධමනි දෙකකි

- ★ දකුණු කෝපීකාවෙන් **පුජ්ප්‍රේරිය** මහා ධමනිය ආරම්භ වේ.
- **පුජ්ප්‍රේරිය** මහා ධමනිය ඔක්සිජනිජනත රැඳිරය පෙනහැලි කරා රැගෙන යයි..
- ★ වම් කෝපීකාවෙන් **සංස්රානික** මහා ධමනිය ආරම්භ වේ.
- **සංස්රානික** මහා ධමනිය ගාබාවලට බෙදෙමින් විවිධ අවයවවලට ඔක්සිජනිජනත රැඳිරය සපයයි.

- මහා ධමනි ආරම්භයේ අධිකාරු කොට්ඨාස පිතිවරු (සංස්ථානික මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ සහ පූජ්‍යසීය මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ)

- වම් හා දකුණු කරණිකා තුළට ගිරා විවෘත වේ.


ගිර්ගේ ඇඟර කොටසේ කිරා සියලුම එකතුවේ ඇඟර මහා කිරාව ද උත්තර කොටසේ කිරා සියලුම එකතු එ උත්තර මහා කිරාව ද සැපයේ.

★ උත්තර මහා ගිරාව හා අඩර මහා ගිරාව දකුණු කරණිකාවට විවෘත වේ.


★ වම් හා දකුණු පූජ්‍යසීය ගිරා වම් කරණිකාවට විවෘත වේ.

පෙන්නුම්වල සිව ඔක්සිප්නීකෝන රුධිරය පූජ්‍යීය කිරා ඔස්සේ වම් කරණිකාවට පැමිණේ.

බමනී හා කිරා පද්ධති හරහා රැකිරෝ සීංසිරණය වන ආකාරය



දුවිතට රැඩිර සංකරණය




පෙනහැලී හරහා රැඩිරය ගමන් කිරීම ප්‍රප්‍රස්ථිය රැඩිර සිංසිරණය ලෙස ද සිර්ගලේ ඉතිරි කොටස් එස්සේ රැඩිරය ගමන් කිරීම සිංස්ථානික රැඩිර සිංසිරණය ලෙස ද හැඳුන්වේ.

දෙහය හරහා එක වරක රැඩිරය ගමන කිරීමේ දී හඳුය හරහා දෙවරක රැඩිරය ගමන කිරීම දුවිතට සංකරණය ලෙස හැඳුන්වේ.

භාත්‍ය කේවිජ්දහය

භාදුය කංකොට්ටය වීම හා ඉහිලු වීම භාත්‍ය කේවිජ්දහය (Heart beat) ලෙස භැඳුනුවේ.



විවේකිව කිරීන ඩිරෝගී තුදුගැලයකුගේ භාත්‍ය කේවිජ්දහ සිංහාව විභිජ්ඩුවකට වාර 72ක තත්ත්ව වේ. භාවි වැට්ටා සිංහාව ද වීම සට්ටා ය.

හෙත් වකුය (Heart cycle)



හෙත් වකුයේ අවස්ථා තුනකි.

1. කරුණුක ආකුංචය (නත් 0.1) : කර්ම්බිකා ස්ථානයේ වීම
2. කොෂික ආකුංචය (නත් 0.3) : කොෂිකා ස්ථානයේ වීම
3. කරුණුක-කොෂික විස්තරය හෙත් පූර්ණ හෙත් විස්තරය (නත් 0.4) : කොෂික ආකුංචයෙන් පසු සුළු මොහොතකට කොෂිකාත් කර්ම්බිකාත් ඉහිල් තී විවේක්ව පැවතීම.


ලො කිදුවීන යුතුය හෙත් වකුය (Heart cycle) ලෙස භැඳුන්වේ.

විද්‍යුත් තහනුක රේඛක සටහන (Electro Cardio Gram - ECG)

හඳුනේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට යොදා ගනී.



හඳුය ක්‍රියාකාරවේ දී හරහා උස්සි නැතුවල තටෙලයේ ඇති වහා විශාල මෙනක වීම අනුව ලබා ගැනීම මෙම කට්ඨානේ හරහා එකුයේ ඇවශේවා තුන හඳුනා ගැනී ය.



P - කරණික ආකුංචය


QRS - කෝෂික ආකුංචය

T - කරණික - කෝෂික වික්තාරය

ECG තරංග රටා අකාමාන්‍ය වීමෙන හඳුය ක්‍රියාකාරීත්වය දුරවලතා හඳුනාගත හැකි ය.

Q. හංදිය ස්ථිරත්වය වීමේදී ලබ ඔහු ගැනීය ඇතිවන්නේ කෙසේද?

ඉත් ගබ්දය ඇතිවනුයේ කරුණික ආංකුවයේ දී ද්‍රව්‍යාන්‍ය හා ත්‍රීත්‍රාන්‍ය කතාව වැසෙහා විට ය. ඉහළත්තු අඩකදු කතාව වැසේම තිකා ඔහු ගබ්දය ඇති වේ.



භැංඩ ස්බනය



රුධිරවාහිනී තුළ ආත්ම රුධිරය මගින්, රුධිරවාහිනී බිජ්‍යා මත යොදුනා නීත්‍යා ප්‍රෙක්‍රියා මෙවැවින් මෙයින් ප්‍රෙක්‍රියා කිරීමෙන් නොවේ.

රුධිර පීඩනය ආකාර දෙකකි.

ආකුංච රුධිර පීඩනය

වල් කොළඹාට සංකොට්ඨය වී සංස්ථාපිත වහා බෝතිය තුළට රුධිරය තැබු කිරීමේ දී ඇතිව පීඩනය ආකුංච රුධිර පීඩනය (Systolic pressure) යා වේ.

නිරෝගී වැඩිහිටියෙන් මෙම පීඩනය රුකුදිය මිල්‍ලිමිටර 110-120 ක (110-120 mm Hg) තමනා වේ.

විස්තාර රුධිර පීඩනය

දුරක්ෂ භාණු විස්තාරය කිදුවන විටත් සංස්ථාපිත වහා බෝති බිජ්‍යා මත ඇතිව පීඩනය විස්තාර රුධිර පීඩනය (Diastolic Pressure) යා වේ.

නිරෝගී වැඩිහිටියෙන් මෙම පීඩනය, 70-80 mm Hg තමනා වේ.

රුධිර පීඩනය වෙවා කටයුතු වලදී පහත ආකාරයට සඳහන් කරයි

රුධිර පීඩනය

= රසදිය මිලිමිටර $120/80$

Blood pressure (B.P)

= $120/80$ mm Hg

නිරෝගී පුද්ගලයෙකුගේ

- ආදාළ පීඩනය - $110-120$ mm Hg
- විශ්වාර පීඩනය - $70-80$ mm Hg

රුධිර පීඩනය වෙනස්වන ගේතු

- යෝග තත්ත්ව
- වෘත්ත
- මානවීක තත්ත්වය
- ග්‍රැන්-පුරුෂ භාවය



රුධිර සංකරණ පද්ධතිය ආග්‍රාහ රෝගවල

අනුමත සේවක පිළියාව

අධ්‍යාත්මිය හා මෘදුකාංග පිළියාව

මුද්‍රා පිළියාව

Thank you!

